



නිකුත් කළේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව
දිනය 2021.03.19

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල් සීමාව ඉහළ දැමීම

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල මෙතෙක් පැවැති රුපියල් 600,000 සීමාවේ සිට රුපියල් 1,100,000 දක්වා රුපියල් 500,000 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු හා මූල්‍ය සමාගම්වල බලපත්‍ර අවලංගු කළ හෝ අත්හිටවූ අවස්ථාවලදී එම ආයතනවල තැන්පතුකරුවන්ට උපරිම සහන සලසීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පසුගිය සමයේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලද සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී (සී. අයි. එන්. එල්.), ද ස්ටැන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් (ටී.එස්. සී. එන්. එල්.), ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ් (ටී.කේ.එස්.), ද ෆිනෑන්ස් කොම්පැණි පී.එල්.සී (ටී. එන්. සී.), ඊ.ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් (ඊ. ටී. අයි.) සහ ස්වර්ණමහලේ ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. (එස්. එන්. එස්.) යන මූල්‍ය සමාගම් හයෙහි (06) තැන්පතුකරුවන් සඳහා වන්දි මුදල් ගෙවීමේදී ද මෙම සංශෝධන සීමාව අදාළ වනු ඇත.

එසේම මෙතෙක් කිසිදු වන්දි මුදලක් සඳහා අයදුම් නොකල ඉහත කී මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ද මෙම රුපියල් 1,100,000 නව සීමාව යටතේ රක්ෂණ වන්දි මුදල් සඳහා අයදුම් කරන ලෙස මෙයින් දන්වා සිටිනු ලැබේ.

මෙම නව සීමාව අනුව තැන්පතුකරුවන් වෙත ගෙවිය යුතු වන අමතර වන්දි මුදල් ගෙවීම ඉක්මනින් ආරම්භ කිරීම සඳහා මේ වනවිට නිරාකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගනිමින් පවතින අතර නව වන්දි මුදල් සීමාව යටතේ ගෙවීම් සිදු කරන ආකාරය සහ එම ගෙවීම් ආරම්භ කරන දිනය පිළිබඳව නුදුරේදී මාධ්‍ය මගින් දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කෙරෙනු ඇත.

2021.02.28 දින වන විට ගෙවා ඇති රක්ෂණ වන්දි මුදල් පිළිබඳ සාරාංශය				
සමාගමේ නම	රක්ෂණය කරන ලද මුළු තැන්පතුකරුවන් සංඛ්‍යාව	රු.600,000 දී ගෙවීමට ඇති මුළු වන්දි මුදල් ප්‍රමාණය (රු.මිලියන)	ගෙවන ලද මුළු වන්දි මුදල් ප්‍රමාණය (රු.මිලියන)	
සී. අයි. එන්. එල්.	18,968	1,785.36	1,402.97	
ටී.එස්. සී. එන්. එල්.	6,616	1,229.66	998.33	
ටී.කේ.එස්.	35,312	853.46	684.86	
ටී. එන්. සී.	146,533	10,727.60	8,514.38	
එස්. එන්. එස්.	9,661	983.19	865.41	
ඊ. ටී. අයි.	37,394	10,220.76	9,149.29	
එකතුව	254,484	25,800.02	21,615.24	

උපරිම වන්දි මුදල් ගෙවීම වැඩිකිරීම මඟින් රුපියල් බිලියන 9.8 ක අතිරේක ගෙවීමක් මෙම සමාගම් හයේ තැන්පතුකරුවන්ට ලැබෙන අතර මුළු තැන්පතු මුදල රක්ෂණ වන්දි ගෙවීම මඟින් සම්පූර්ණයෙන් ආවරණය වන තැන්පතුකරුවන් සංඛ්‍යාවේ ප්‍රතිශතය 94.0 ක් දක්වා වැඩිවනු ඇත.

මේ සම්බන්ධව වැඩිදුර විමසීම් නිරාකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුවේ 0112477261 සහ 0112398788 දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.